



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

උප්පත්ත ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

பிறப்புப் பதிவுப் புத்தகம்

REGISTER OF BIRTHS

Registration B I
(High Reg. P & S.C.)
12/78

අංකය }
இல. }
No. }

0812



උප්පත්ත හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය } කෑගල්ල
பெரும் பகுதி }
District }
කොට්ඨාසය } කෑගල්ල නගරය
பிரவு }
Division }

1	උපන් දිනය හා ස්ථානය பிறந்த திகதியும் இடமும் Date and place of birth ¹	08 2019 (දෙසැම්බර් මාසය) 08 2019 (දෙසැම්බර් මාසය) උප්පත්ත ස්ථානය பிறப்பு இடம் Date and place of birth	
2	නම பெயர் Name	රෙහනේසා සයුම්පි රේනාධීර රෙහනේසා සයුම්පි රේනාධීර	
3	ස්ත්‍රී පුරුෂ භාවය பால Sex	ස්ත්‍රී ස්ත්‍රී	
4	පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழு பெயர் full name ¹	චරණපුරගේ චරණපුරගේ
		උපන් දිනය பிறந்த திகதி date of birth ¹	1986-05-20
		උපන් ස්ථානය பிறந்த இடம் place of birth ¹	කොළඹ නගරය කොළඹ නගරය
		රාශිය ² சாதி ² race ²	සිංහල සිංහල
5	මවගේ தாய் Mother's	සම්පූර්ණ නම ¹ முழு பெயர் full name ¹	රාජලක්ෂි රේනෙල්මාණි රාජලක්ෂි රේනෙල්මාණි
		උපන් දිනය பிறந்த திகதி date of birth ¹	1988-12-29
		උපන් ස්ථානය பிறந்த இடம் place of birth ¹	රිදීගම රිදීගම
		රාශිය ² சாதி ² race ²	සිංහල සිංහල
	වයස வயது age	අවුරුදු විනස අවුරුදු විනස	
6	මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தவர்களா ? Were parents married ?	ඔව් ඔව්	
7	පුත්‍රයා පියාගේ උපන් ස්ථානය ශ්‍රී ලංකාවේ නම් ¹ பாட்டன் இலங்கை பிறந்த இடம் If grandfather born in Sri Lanka ¹	ඔහුගේ සම්පූර්ණ නම முழு பெயர் his full name	චරණපුරගේ රේනාධීර
		ඔහු උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth	1959
		ඔහු උපන් ස්ථානය பிறந்த இடம் his place of birth	කෑගල්ල කෑගල්ල

¹ සහ ² කොටස් මුළු කිරීමේදී පමණක් උපයෝගී කරගත යුතුය.

<p>8. පියා ශ්‍රී ලංකාවේ වසාගලීදී මී මුත්තා ශ්‍රී ලංකාවේ උපන්නන් හමු වීමේ මුත්තාගේ 'තපාපස්' ලියවිලි කළේද? If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great grandfather's'</p>	<p>මුද්‍රාණය සහ පූර්ණ නම full name උපන් වර්ෂය year of birth උපන් ස්ථානය place of birth</p>	<p>පියා ශ්‍රී ලංකාවේ උපන්නේ</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, ලි.වි. සඳහා, හා දැනුම් දෙන්නාගේ සම්පූර්ණ ලිපිනයන් යන්න: තපාපස් ලියවීමේදී පූර්ණ නම, සහ ආසන්න ප්‍රදේශයේ තපාපස් ලියවීමේදී - Informant's full name, residence and in what capacity he gives information</p>	<p>කිවිලිමි. ජයරත්න රත්නාසිරි සිංහලාපි, මල්වතු, රත්මලාන</p>	<p>(ඊසා)</p>
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන Informant's signature</p>	<p>18 වන වර්ෂයේ ප්‍රධාන ප්‍රධාන මහල මහල සඳහා සහ සඳහා</p>	<p></p>
<p>11. ලියාපදිංචි කරන දිනය Date of registration'</p>	<p>වර්ෂ 2018 (දෙසැම්බර් 2018)</p>	<p>ජූනි 2018</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන Registrar's signature</p>	<p>කී. ආර්. එම්. එස්. කුමාරසිංහ (ව.ව)</p>	<p></p>
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නමක් හෝ නමක් සිටුවීම හෝ වෙනස් කිරීම Name inserted or substituted after registration</p>	<p></p>	<p></p>
<p>14. 13 වැනි අංකයේ ඇතුළත් විස්තර සපුරා ඇති පුද්ගලයන්ගේ නම සහ ඊයේ දැනුම් දෙන්නාගේ සම්පූර්ණ ලිපිනයන් යන්න Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	<p></p>	<p></p>
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙනස් කිරීමේ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සන Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p></p>	<p></p>

H 052267 - 1.000 (2018/12)P @ ලංකා නිවෙස් මුදල් පදනම

සේවා පදනමේ සේවකයා වශයෙන්...
සේවකයා වශයෙන්...
සේවකයා වශයෙන්...
සේවකයා වශයෙන්...

සේවකයා වශයෙන්...
සේවකයා වශයෙන්...

A / 118517
22 / 06 / 27

ලියාපදිංචි කිරීමේ කාර්යාලය
කොළඹ 03, ශ්‍රී ලංකාව